

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල - 2015

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදලේ 2015 දෙසැම්බර් 31 දිනට ශේෂපත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1973 අංක 18 දරන බන්ධනාගාර දෙපාර්තමේන්තු සිරකරු සුභසාධක අරමුදලේ පනතේ 7(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 1973 අංක 18 දරන බන්ධනාගාර දෙපාර්තමේන්තු සිරකරු සුභසාධක අරමුදලේ පනතේ 7(2) වගන්තිය ප්‍රකාර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3. විගණකගේ වගකීම.

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත්වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන.

2.1. තත්වගාණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට සිරකරු සුභසාධක අරමුදලේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත - 03

2014 වර්ෂයට අදාලව වාරිපොල බන්ධනාගාරයෙන් වෙනත් දෙපාර්තමේන්තුවලට සිරකරුවන්ගේ ශ්‍රමය සැපයීම වෙනුවෙන් ලද රු.21,000 ක් සමුච්චිත අරමුදලට ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත - 07

- (i) ප්‍රමිතිය ප්‍රකාරව වත්කමක සාධාරණ වටිනාකම එහි ධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස්වන විට ප්‍රත්‍යාගණනයක් සිදුකර ප්‍රත්‍යාගණිත අගයන් අවසන් ගිණුම්වල ගැලපිය යුතු වුවත් එයට අනුකූලව කටයුතු කර නොතිබුණි.
- (ii) වත්කමක ක්ෂය කළ හැකි අගය එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය මුළුල්ලේ ක්‍රමානුකූල පදනමක් මත බෙදා හළ යුතු අතර එහි අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය වරින්වර සමාලෝචනය කළ යුතු නමුත් එයට අනුකූලව කටයුතු කර නොතිබුණි.
- (iii) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 ප්‍රකාරව වත්කම්වල ධාරණ අගය තීරණය කළ පදනම මූල්‍ය ප්‍රකාශන තුළින් හෙළිදරව් කර නොතිබුණි.

2.2.2. ගිණුම්කරණ අඩුපාඩු.

ගාල්ල බන්ධනාගාරයට පරිත්‍යාග වශයෙන් ලද රු.74,490 ක් වටිනා වත්කම් හා ඊට අදාල රු.7,548 ක ක්ෂය ගිණුම්ගතකර නොතිබුණි.

2.3. ලැබිය යුතු ගිණුම්.

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට අරමුදලට සිරකරු වේතන අනිවාර්ය අයකිරීම්, සිර ශ්‍රමය සැපයීමෙන් ලැබිය යුතු මුදල් හා ආපසු අයකරගත යුතු අත්තිකාරම් වශයෙන් ලැබිය යුතු රු.1,124,923 ක ශේෂය අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

2.4. නීති රීති, රෙගුලාසි වලට අනුකූල නොවීම.

වැලිකඩ, මැගසින්, අනුරාධපුර යන බන්ධනාගාර ආයතනවල අභ්‍යන්තර කැරලිවලින් හානියට පත්වූ පරිත්‍යාග වත්කම් සම්බන්ධයෙන් මු.රෙ 104 ප්‍රකාර කටයුතු කර නොතිබුණි

3. මූල්‍ය සමාලෝචනය.

3.1. මූල්‍ය ප්‍රතිඵල.

සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.2,019,114 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.2,420,279 ක ඌනතාවයක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ඌනතාවයේ රු.401,165 ක අඩුවීමක් නිරීක්ෂණය විය. සිරකරුවන්ගේ ක්‍රීඩා හා වෙනත් වියදම් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය.

4.1. කාර්ය සාධනය.

(අ) 1973 අංක 18 දරන බන්ධනාගාර දෙපාර්තමේන්තු සිරකරු සුභසාධක අරමුදලේ පනතේ විධිවිධානයන්ට අනුව සිරකරුවන්ගේ අධ්‍යාත්මික සහ ආගමික ශුභ සිද්ධිය, අධ්‍යාපනික ශුභ සිද්ධිය, සිරකරුවන් සඳහා විනෝද ක්‍රීඩා පහසුකම් සහ වෙනත් සැප පහසුකම් සැලැස්වීම, සිරකරුවන්ට තෑගි දීම, ප්‍රදර්ශන සංවිධානය කිරීම සහ සිරකරුවන් සඳහා ආපනශාලා පවත්වාගෙන යාම පිණිස, ආපසු ගෙවිය හැකි අත්තිකාරම් ගෙවීම අරමුදලේ කාර්යයන් විය.

(ආ) සමාලෝචිත වර්ෂයේ අරමුදලේ ආදායම රු.1,449,150 ක්වූ අතර සිරකරුවන්ගේ සුභසාධක කාර්යයන් සඳහා ප්‍රාග්ධනය හැර රු.1,907,884 ක් වැයකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(i) අරමුදල සඳහා ආදායම් ලබා ගැනීමට බන්ධනාගාර තුළ ආපනශාලා පවත්වා ගැනීමට පහත ප්‍රකාරව ප්‍රතිපාදන ඇතිකර තිබුණද ඒ පිළිබඳ අවධානය යොමුකර නොතිබුණි.

(ii) ක්‍රියාකාරී සැලසුමට අනුව අධ්‍යාත්මික හා ආගමික කටයුතු, අධ්‍යාපන හා සුභසාධක වියදම්, ක්‍රීඩා හා වෙනත් පහසුකම්, ත්‍යාග දීම හා පශ්චාත්භාර සේවා කටයුතු යනාදිය වැයවිෂයයන් 05ක ඇස්තමේන්තුගත වියදම හා ප්‍රතිපාදනය කළ මුදල් අතර විචලතාව සියයට 41 සිට සියයට 85 දක්වා පරතරයක් නිරීක්ෂණය වූ අතර ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩසටහන් ක්‍රියාත්මකව නොමැති බව නිරීක්ෂණය විය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය.

5.1. අයවැය පාලනය.

(අ) සිරකරු සුභ සාධක අරමුදලේ කාර්යයන් පිළිබඳව විධිමත් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදුකර නොතිබුණි.

(ආ) අරමුදලේ කාර්යයන් සඳහා 2015 වර්ෂය වෙනුවෙන් ප්‍රාග්ධන හා පුනරාවර්තන සඳහා වියදම් රු.5,368,500 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද සිරකරු සුභසාධක කටයුතු සඳහා

සත්‍ය ලෙස දරා තිබුණු වියදම රු.2,010,414 ක් විය. ඇස්තමේන්තුගත වියදමින් සියයට 37 ක් වූ එම වියදම අරමුණු ඉටුකර ගැනීම සීමාවීමට බලපා තිබුණි.

(ඇ) බන්ධනාගාර ආයතන 27 සම්බන්ධයෙන් ඇස්තමේන්තු වියදම් හා සත්‍ය වියදම් අතර සියයට 22 සිට සියයට 100 දක්වා වූ පරාසයක විචලනයක් හා බන්ධනාගාර ආයතන 14 ක් සම්බන්ධයෙන් ඇස්තමේන්තුගත ලැබීම් හා සත්‍ය ලැබීම් අතර සියයට 53 සිට සියයට 100 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් වශයෙන් යොදාගෙන නොතිබුණි.

(ඈ) අබේපුස්ස බන්ධනාගාරයේ වියදම් ඇස්තමේන්තුගත කර නොතිබූ අතර, කැගල්ල බන්ධනාගාරය විසින් 2015 වර්ෂයට අදාළ ආදායම් ඇස්තමේන්තු සකස් කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්.

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන සම්බන්ධයෙන් වූ අඩුපාඩු වරින්වර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමුකරන ලද අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුව ඇත.

(අ) අයවැය පාලනය.

අයවැය ගත වියදම් හා සත්‍ය වියදම් අතර විචලනයන් අවම මට්ටමක පවතින පරිදි වියදම් කළමනාකරණය කිරීම.

(ආ) ගිණුම්කරණය.

නිවැරදි වියදම් වර්ගීකරණය සිදු කිරීම, නිවැරදිව තොග ගණනය කිරීම, නිසි පරිදි ගිණුම්වලට ගැලපීම සිදු කිරීම, රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති අනුගමනය කිරීම.

(ඇ) සිරකරු සුභසාධනය.

රැඳවියන්ගේ සුභ සාධනය පිළිබඳව ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු බව හා ඒ තුළින් රැඳවියන්ගේ හොඳ ආකල්ප වර්ධනය කර ගැනීමට රුකුලක් ඇති කිරීම හා සුභසාධක ගිණුම් කටයුතු වක්‍රලේඛ ප්‍රකාරව සිදුකිරීම.

(ඈ) ස්ථාවර වත්කම් ලේඛන නඩත්තු කිරීම.

වත්කම් ලේඛනගත කිරීම යාවත්කාලීන කිරීම හා ඒවා අගය කිරීමද ප්‍රමිති වලට අනුකූලව සිදුකිරීම.